

විලාප ගී

1

2

3

4

5

පරිච්ඡේදය 1

1 ජනනගෙන පිරි තිබුණු නුවර තනිව හිඳින හැටි! ඇ වැන්දඹුවක් මෙන් වූ හැටි! ජාතින් අතරෙහි උතුම්ව දනව අතරෙහි කුමාරිකාවක්ව සිටි තැනැත්තී ආදායමට යටත්වූ හැටි!

2 ඇ රාත්‍රියෙහි අතිශයින් හඩයි, ඇගේ කඳුප ඇගේ කමමුල් පිට තිබේ; ඇගේ සියලු ප්‍රේමවතුන්ගෙන් ඇ සනසන්ට කිසිවෙක් නැත. ඇගේ සියලු මිත්‍රයෝ ඇට ද්‍රෝහිකම් කළෝය, ඔවුහු ඇට සතුරෝ වී සිටිති.

3 පීඩාව නිසාද අධික දාසකම නිසාද යුදා වහල්කමට ගියාය; ඇ මිථ්‍යාදෘෂ්ටි ජාතින් අතරෙහි වසයි, ඇ කිසි සහනයක් නොලබයි ඇ පස්සේ එළවාගෙනගිය හැමදෙන කඳු පාරවලදී ඇ අසුකරගත්තෝය.

4 මංගල්‍ය රැස්වීමට එන කෙනෙක් නැති බැවින් සියොන්ට යන මාර්ගයේ වැලපෙන්නාහ; ඇගේ සියලු දොරටු පාඨව තිබේ, ඇගේ පූජකයෝ සුසුම්ලති. ඇගේ කන්‍යාවෝ ශෝකවෙති, ඇම තික්තකමෙහි සිටියි.

5 ඇගේ එදිරිකාරයෝ ප්‍රධානයෝ වූහ, ඇගේ සතුරෝ සමෘද්ධවෙති; මක්නිසාද ඇගේ අපරාධ රාශිය නිසා ස්වාමීන්වහන්සේ ඇට පීඩාකළසේක. ඇගේ බාලයෝ එදිරිකාරයාට පෙරටුවෙන් වහල්කමට ගියෝය.

6 සියොන් දියණියගේ මුඛ මහිමග්‍රිය ඇගෙන් පහව ගියේය. ඇගේ අධිපතිහු කෑම නොලැබූ මුවන්ට සමානවුණෝය, එළවාගෙන එන්නා ඉදිරියෙහි ඔවුහු බෙලහිනව ගියෝය.

7 යෙරුසලම ඇගේ පීඩාව සහ දුක් දවස්වලදී පුරාණ දවස් පටන් ඇට තිබුණු ඇගේ සියලු ප්‍රිය දේ සිහිකරයි. ඇට උපකාරකරන්නෙක් නැතුව, ඇගේ සෙනහ එදිරිකාරයා අතට අසුවූ විට, එදිරිකාරයෝ ඇ දැක, ඇගේ විනාශය ගැන සිනාසුණෝය.

8 යෙරුසලම බලවත්ලෙස පවකළ බැවින් ඇ කිලටක් වී සිටින්නීය. ඇට ගෞරවකළ සියල්ලෝම ඇගේ නග්නකම දුටු නිසා ඇ හෙළාදකිති. එසේය, ඇ සුසුම්ලා පස්සට හැරියයි.

9 ඇගේ අපවිත්‍රකම ඇගේ වස්ත්‍ර පිට තිබුණේය; ඇ තමාගේ මතු කාලය සිහි නොකළාය; එබැවින් ඇ පුදුමලෙස පහළ බැස්සාය; ඇට සැනසිලිකාරයෙක් නැත. ස්වාමීන්වහන්සේ, මාගේ දුක බැලුව මැනව, මක්නිසාද සතුරා උඩහුකමකෙළේය.

10 එදිරිකාරයා ඇගේ සියලු ප්‍රියවූ දේ පිට තමාගේ අත හෙළවේය. මක්නිසාද ඔබගේ සහායට ඇතුල් නොවෙන හැටියට ඔබ අණකළ ජාතින් ඇගේ ගුද්ධස්ථානයට ඇතුල්වෙනවා ඇ දුටුවාය.

11 ඇගේ මුඛ සෙනහ කෑම සොයමින් සුසුම්ලති; පණ රැකගන්න පිණිස ඔවුහු තමුන්ගේ ප්‍රිය දේ ආහාර වෙනුවට දුන්නෝය. ස්වාමීන්වහන්සේ, මා නිව්වී සිටින බව බලා සැලකුව මැනව.

12 මග යන සියල්ලෙහි, නුඹලා මෙය නොසලකන්නහුද? මට පැමිණ තිබෙන්නාවූ, ස්වාමීන්වහන්සේ තමන් බලවත් උදහසේ දවසේදී මට පැමිණෙවුවාවූ මාගේ ශෝකය වැනි ශෝකයක් ඇද්දැයි බලා දැනගන්න.

13 උන්වහන්සේ ඉහළින් මාගේ ඇට තුළට ගින්න එවූසේක, එය එහි බලය පවත්වයි. උන්වහන්සේ මාගේ පාදවලට දැලක් හෙළුසේක, මා පස්සට හැරවූසේක; මා පාඨවක්ද දවස මුළුල්ලේ බෙලහිනයෙක්ද කළසේක.

- 14 මාගේ අපරාධ නැමති වියගහ බැඳ තිබෙන්නේ උන්වහන්සේගේ අතින්ය; ඒවා ගෙති මාගේ බෙල්ල පිට සනථි තිබේ; එයින් මාගේ ශක්තිය හීනවිය. මට නැගිටින්නට බැරිලෙස සතුරන් අතට ස්වාමීන්වහන්සේ මා පාවා දුන්නේය.
- 15 මා තුළ සිටි මාගේ සියලු බලවතුන් ස්වාමීන්වහන්සේ හෙළාදැක්ක සේක; මාගේ යෞවනයන් සුන්කරන්නට උන්වහන්සේ මට විරුද්ධව මංගල්ය සභාවක් අඩගසාගත්තේය. ස්වාමීන්වහන්සේ මිදි පැසක් මෙන් යුදාගේ කන්‍යා දුව පැහැසේක.
- 16 මේ දේවල් නිසා අඩමි; මාගේ ඇසින්, එසේය, මාගේ ඇසින් කඳුළු ගලන්නේය; මක්නිසාද මා ප්‍රාණවත්කරන්නාවූ සැනසිලිකාරයා මාගෙන් ඇත්ව සිටියි. සතුරා ජයගත් බැවින් මාගේ දරුවෝ අසරණව සිටිති.
- 17 සියොන් ඇගේ අත් විඳහාගත ඉඳයි; ඇ සනසන්නට කෙනෙක් නැත; යාකොබ් අවට සිටින්නන් ඔහුගේ සතුරන් වන ලෙස ස්වාමීන්වහන්සේ අණකර තිබේ. යෙරුසලම ඔවුන් අතරෙහි කිලටක්වී තිබේ.
- 18 ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨය; මක්නිසාද මම උන්වහන්සේගේ ආඥාවට විරුද්ධව කැරළිගැසිමි. අතේ සියලු ජනයෙහි, අසා මාගේ ශෝකය බලන්න. මාගේ කන්‍යාවෝද මාගේ යෞවනයෝද වහල්කමට ගියෝය.
- 19 මාගේ ප්‍රේමවන්තයන්ට අඩගැසිමි, නුමුත් ඔව්හු මා රුවටුවෝය. මාගේ පූජකයෝද මාගේ වැඩිමහල්ලෝද තමුන්ගේ ප්‍රාණ රැකගන්න පිණිස තමුන්ට කැම සොයන අතර නුවරදී නැසී ගියෝය.
- 20 ස්වාමීන්වහන්ස, බැලුව මැනව; මක්නිසාද විපතට පත්ව සිටිමි; මාගේ බඩවැල් කැලඹී තිබේ; මාගේ හෘදය මා තුළ පෙරළී තිබේ; මක්නිසාද මම බලවත්ලෙස කැරළිගැසිමි. පිටතදී කඩුව දරුවන් නැතිකරන්නේය, ගෙයි මරණය වැන්නක් ඇත්තේය.
- 21 මා සුසුම්ලනවා ඔව්හු ඇසුවෝය; මා සනසන්නට කෙනෙක් නැත; මාගේ සියලු සතුරෝ මාගේ විපත්තිය ගැන ඇසුවෝය; ඔබ ඒක කළ නිසා ඔව්හු සතුටුවෙති. ඔබ ප්‍රකාශකළ දවස ඔබ පමුණුවන සේක, ඔව්හුද මා හා සමානවන්නෝය.
- 22 ඔවුන්ගේ සියලු දුෂ්ටකම් ඔබ ඉදිරියට පැමිණෙවා; මාගේ සියලු අපරාධ නිසා ඔබ මට කළාක්මෙන් ඔවුන්ටත් කළ මැනව. මක්නිසාද මාගේ සුසුම්ලැම බොහෝය, මාගේ සිතද ක්ලාන්තව තිබේ.

පරිච්ඡේදය 2

- ස්වාමීන්වහන්සේ තමන්ගේ උදහසින් සියොන් දුව වලාකුළකින් වැසූ හැටි! උන්වහන්සේ ඉශ්‍රායෙල්ගේ අලංකාරය ස්වර්ගයෙන් පොළොවට හෙළාසේක, තමන් උදහසේ දවසේදී තමන් පා පුටුව සිහි නොකළසේක.
- 2 ස්වාමීන්වහන්සේ අනුකම්පා නොකොට, යාකොබ්ගේ සියලු වාසස්ථාන නටබුන්කළසේක; උන්වහන්සේ තමන් කෝපයෙන් යුදා දුවගේ බලකොටු බිඳහෙළාසේක; ඒවා බිමටම ගෙනාසේක. උන්වහන්සේ රාජ්‍යයද එහි අධිපතින්ද කෙලහුසේක.
- 3 උන්වහන්සේ බලවත් උදහසෙන් ඉශ්‍රායෙල්ගේ අහ සහමුලින් සිදු දැමූසේක; තමන්ගේ දකුණත සතුරා ඉදිරියෙන් පස්සට ඇදගත්තේය. වටකරින් නාස්තිකරන ඇවිලෙන ගින්නක් මෙන් උන්වහන්සේ යාකොබ් දැවුසේක.
- 4 උන්වහන්සේ සතුරෙකු මෙන් තමන් දුන්න තැත්කැවූසේක, එදිරිකාරයෙකු මෙන් සිය දකුණත ඔසවා, ඇසට ප්‍රියවූ සියල්ලන් නැසූසේක. සියොන් දුවගේ කුඩාරමෙහි ගින්නක් මෙන් තමන් කෝපය වැගිරෙවූසේක.
- 5 ස්වාමීන්වහන්සේ සතුරෙකු මෙන් වූසේක, ඉශ්‍රායෙල් නටබුන් කළසේක; උන්වහන්සේ ඇගේ සියලු මාළිගා නටබුන්කොට, ඔහුගේ බලකොටු විනාශකළසේක. යුදා දුව කෙරෙහි වැලපීමත් ශෝකයත් වැඩිකළසේක.
- 6 උන්වහන්සේ තමන් මණ්ඩපය වත්තක් මෙන් පාඨකරදැමූසේක; ස්වකීය රැස්වීමේ ස්ථානය විනාශකළසේක. ස්වාමීන්වහන්සේ සියොන්හි මංගල්‍යය සහ සබත් දවස මතකනැති

කෙරෙවුසේක, තමන් උදහසේ කෝපයෙන් රජු සහ පූජකයා එපාකළසේක.

7 ස්වාමීන්වහන්සේ තමන් පූජාසනය අහකදැමුවේ, තමන් ශුද්ධස්ථානය පිළිකුල්කළසේක, ඇගේ මාළිගාවල පවුරු සතුරා අතට පාවාදුන්සේක. මංගල්ය දවසකදී මෙන් ඔවුහු ස්වාමීන්වහන්සේ ගෘහයෙහි ගබ්ද පැවැත්තුවෝය.

8 ස්වාමීන්වහන්සේ සියොන් දූවගේ පවුර නාස්තිකරන්ට අදහස්කළසේක; ලනුව ඇද නටබුන්කිරීමෙන් තමන් අත අහක්කර නොගත්සේක. උන්වහන්සේ කොටු-නාස්පය සහ පවුර වැලපෙන්නට සැලැස්වූසේක; ඒවා එක්ව මලානිකවෙති.

9 ඇගේ දොරටු පොළොවට ගිලුණේය; උන්වහන්සේ ඇගේ අගුල් නාස්තිකර කඩාදැමුවේ. ඇගේ රජු අධිපතිහුද ජාතීන් අතරේ සිටිති; ව්‍යවස්ථාවක් නැත. එසේය, ඇගේ ප්‍රොපේතවරු ස්වාමීන්වහන්සේගෙන් දර්ශනයක් නොලබති.

10 සියොන් දූවගේ වැඩිමහල්ලෝ බිම හිඳගෙන නිශ්ශබ්දව සිටිති; ඔවුහු තමුන්ගේ හිස් පිට ධූලි දමාගෙන, ගෝණි රෙදි හැඳ සිටිති. යෙරුසලමේ කන්‍යාවෝ තමුන්ගේ හිස් බිමට නමාගෙන හිඳිති.

11 මාගේ දියණිය වන සෙනහගේ විනාශය නිසා මාගේ ඇස් කදුළින් ක්ෂයවේ, මාගේ බඩවැල් කැලඹී, මාගේ අක්මාව බිම වැගිරී තිබේ; මක්නිසාද ළමයින් සහ කිරි දරුවෝ නුවර වීථිවලදී ක්ලාන්තවෙති.

12 නුවර වීථිවල තුවාලවූවන් මෙන් ඔවුහු ක්ලාන්තවෙමින්, තමුන්ගේ ප්‍රාණ තමුන්ගේ මවුපරුන්ගේ ළයෙහි වගුරුවන කල්හි, ධාන්‍ය සහ මුදිකපානයන් කොයිදැයි තමුන්ගේ මවුපරුන්ට කියති.

13 යෙරුසලමේ දියණියෙනි, මම නුඹට මොන දැනුමකමක් දෙමිද? නුඹට කුමක් සමානකරමිද? සියොන් කන්‍යා දියණියෙනි, මා විසින් නුඹ සනසන පිණිස නුඹට කුමක් සමකරමිද? මක්නිසාද නුඹේ බිදුම මුහුද මෙන් මහත්ය. නුඹට සුවකරන්ට කාට පුළුවන්ද?

14 නුඹේ ප්‍රොපේතවරු බොරු නිරර්ථක දර්ශන නුඹට දැන්නුවෝය; ඔවුහු නුඹේ වහල්කම පහකිරීමට නුඹේ අපරාධය එළිදරව් නොකළෝය. නිෂ්ඵලකමේ අනාගත කිමද රටෙන් පිටිවහල් කිරීමට කරුණුද නුඹට දැන්නුවෝය.

15 මග යන සියල්ලෝ නුඹට විරුද්ධව අත්පුඩිගසති; ඔවුහු පරිහාසකොට, යෙරුසලම දූවට විරුද්ධව තමුන්ගේ හිස්වනමින්: පරම අලංකාරකමය, මුළු පොළොවට ප්‍රීති හේතුවයයි කී නුවර මේකදැයි කියති.

16 නුඹේ සියලු සතුරෝ නුඹට විරුද්ධව තමුන්ගේ මුඛය විදහා, පරිහාසකොට, දත්මිටිකති; අපි ඇ නටබුන්කෙළෙමුව, සැබවින්ම අප බලා සිටි දවස මෙය; අපි ඊට පැමිණ දුටිමුයයි කියති.

17 ස්වාමීන්වහන්සේ තමන් යෝජනා කළ දේ ඉෂ්ටකළසේක; උන්වහන්සේ පුරාණ දවස්වල සිට නියමකර තිබුණු තමන් කීම සමපූර්ණකළසේක; උන්වහන්සේ අනුකම්පා නොකොට, හෙළාදැමුවේ. සතුරා නුඹට විරුද්ධව සන්නේෂවෙන්නට සලස්වා, නුඹේ එදිරිකාරයන්ගේ අහ එසෙවූසේක.

18 ඔවුන්ගේ සිත් ස්වාමීන්වහන්සේට කැගැසිය. අහෝ සියොන් දූවගේ පවුර, රැ දාවල් ගහක් මෙන් කඳුළු වගුරුවන්න; නිස්කලංක නොගන්න; නුඹේ ඇසේ කප්ඉගිරියාව නොනවතිවා.

19 නැගිට, රාත්‍රී යාමවල මුලදී සෝෂා කොට, නුඹේ සිත ස්වාමීන්වහන්සේගේ මුහුණ ඉදිරිපිට වතුර මෙන් වගුරුවන්න. සියලු වීථි සන්ධිවලදී බඩගින්නෙන් ක්ලාන්තවෙන්නාවූ නුඹේ ළමයින්ගේ ප්‍රාණ උදෙසා නුඹේ අත් උන්වහන්සේ දෙසට ඔසවන්න.

20 ස්වාමීන්වහන්ස, ඔබ මෙසේ කළේ කාටදැයි බලා කල්පනාකළ මැනව. ස්ත්‍රීහු ස්වකීය ඵල වන අත දරුවන් කන්නෝද? පූජකයා සහ ප්‍රොපේතයාත් ස්වාමීන්වහන්සේගේ ශුද්ධස්ථානයෙහිදී මරනු ලබන්නෝද?

21 බාලයාද මහල්ලාද වීථිවල බිම වැතිර සිටිති; මාගේ කන්‍යාවෝද මාගේ යෞවනයෝද කඩුවෙන් වැටුණෝය. ඔබ ස්වකීය උදහසේ දවසේදී ඔවුන් නැසූසේක; අනුකම්පා නොකොට, මරාදැමුවේ.

22 මංගල්‍ය රැස්වීමකදී මෙන් හීනි මා වටකරින්ම එන ලෙස ඔබ අඩගැසූසේක; කිසිවෙක් ස්වාමීන්වහන්සේගේ උදහස් දවසේදී ගැලවී ඉතුරු නොවීය. මා විසින් වඩා ඇතිකළවුන් මාගේ සතුරා නාස්තිකෙළේය.

උන්වහන්සේගේ කෝපය නැමති දණ්ඩෙන්දුක අත්දුටුවා වූ මනුෂ්‍යයා මමය.

2 උන්වහන්සේ මා ගෙනගොස් එළියෙහි නොව අන්ධකාරයෙහි ඇවිදිනිට සැලැස්වූසේක.

3 සැබවින්ම උන්වහන්සේ දවස මුළුල්ලේ මට විරුද්ධව නැවත නැවත තමන් අත හරවනසේක.

4 උන්වහන්සේ මාගේ මාංසයන් හමන් ජරාවට පමුණුවා, මාගේ ඇට බිත්දසේක.

5 උන්වහන්සේ මට විරුද්ධව පවුරු ගොඩනඟා, තික්තකමෙන්ද ගාවිනාවෙන්ද මා වටකළසේක.

6 පුරාණයේ නැසීගියවුන් මෙන් උන්වහන්සේ අඳුරු තැන්වල විසීම මට සැලැස්වූසේක.

7 පිටත යනට බැරි ලෙස උන්වහන්සේ මා වසා තැබූසේක; මාගේ විලංගුව බරකළසේක.

8 එසේය, මා කැගසා පිහිට ඉල්ලන විට උන්වහන්සේ මාගේ යාවඤුව වලක්වනසේක.

9 උන්වහන්සේ මාගේ මාර්ග කැපු ගල්වලින් අහුරා, මාගේ මාවත් ඇදකළසේක.

10 උන්වහන්සේ මාහට රැක සිටින වලසෙක්ද රහස් තැන්වල ඉන්න සිංහයෙක්ද මෙන්ය.

11 උන්වහන්සේ මාගේ මාර්ග ඉවත්කොට මා ඉරාදැමූසේක; මා පාඨකළසේක.

12 උන්වහන්සේ තමන් දුන්න තැත්කවා, ඊගහට ඉලක්කයක් කොට මා තැබූසේක.

13 උන්වහන්සේ තමන් කොපුවේ ඊගස් මාගේ කටියට විද්දසේක.

14 මම මාගේ මුළු සෙනහට හිනාවක්ද දවස මුළුල්ලේ ඔවුන්ගේ කටියද වි සිටිමි.

15 උන්වහන්සේ තික්ත රසයෙන් මා පුරවා, මට කොසඹ පෙවූසේක.

16 උන්වහන්සේ බොරපවලින් මාගේ දත් බිත්දසේක, අලුයෙන් මා වැසූසේක.

17 ඔබ මාගේ ආත්මය සමාදානය කෙරෙත් දුරකළසේක; සැපත මට මතක නැතිවිය.

18 මාගේ සවියන් ස්වාමීන්වහන්සේ කෙරෙන් මාගේ බලාපොරොත්තුවත් නැතිවී ගියේයයි කිමි.

19 කොසඹ සහ වසද වැනිවූ මාගේ පීඩාවත් මාගේ දුකත් සිහිකළ මැනව.

20 මාගේ ආත්මය තවම ඒවා සිහිකර මා තුළ පහත්වන්නේය.

21 මේක මතක්කරගන්නෙමි, එබැවින් මට බලාපොරොත්තුව ඇත්තේය.

22 අප විනාශ නුණේ ස්වාමීන්වහන්සේගේ කරුණාවල් නිසාත් උන්වහන්සේගේ අනුකම්පාවල් නොතවතින නිසාත්ය.

23 ඒවා උදයෙන් උදය අලුත්ව තිබේ; ඔබගේ විශ්වාසකම මහත්ය.

24 මාගේ කොටස නම් ස්වාමීන්වහන්සේයයි මාගේ ආත්මය කියයි; එබැවින් උන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවන්නෙමි.

25 ස්වාමීන්වහන්සේ ගැන බලා සිටින්නන්ටත් උන්වහන්සේ සොයන ආත්මයටත් උන්වහන්සේ යහපත්ය.

26 ස්වාමීන්වහන්සේගෙන් වන ගැලවීම නිශ්චලව බලා සිටීම මනුෂ්‍යයෙකුට හොඳය.

27 තමාගේ බාල වයසේදී වියගහ දැරීම මනුෂ්‍යයෙකුට යහපත.

28 උන්වහන්සේ ඒක ඔහු පිට තැබූ නිසා ඔහු තනියම හිඳ නිශ්ශබ්දව සිටීවා.

29 සමහරවිට බලාපොරොත්තුවක් තිබේය කියා තමාගේ මුඛය දූවිල්ලෙහි තබාගත හිඳීවා.

30 ඔහු තමාට පහරදෙන අයට කම්මුල පැට්ටා; නින්දාවෙන් පූර්ණවූණාවේ.

31 මක්නිසාද ස්වාමීන්වහන්සේ සදාකාලයටම අහකදමන්නේ නැත.

32 උන්වහන්සේ ශෝකය පමුණුවන නුවුත්, තමන්ගේ බොහෝවූ කරුණාව ලෙස අනුකම්පාකරනසේක.

33 මක්නිසාද උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයන්ට කැමැත්තෙන් පීඩා නොකරනසේක, ඔවුන් ශෝකයට නොපමුණුවනසේක.

34 පොළොවේ සෑම හිරකාරයන් පාදයට පොඩිකිරීමටත්,

35 මහෝත්තමයාණන්ගේ මුහුණ ඉදිරියේදී මනුෂ්‍යයෙකුගේ යුක්තිය පෙරළා දැමීමටත්,

36 මනුෂ්‍යයෙකුට ඔහුගේ නඩුවේදී අයුක්තිය කිරීමටත් ස්වාමීන්වහන්සේ සතුට නොවනසේක.

37 ස්වාමීන්වහන්සේ අණ නොකළසේක්නම් යමක් සිද්ධවෙයි කියන්නේ කවුද?

- 38 මහෝත්තමයාණන්ගේ මුඛයෙන්ම විපතත් සැපතත් නොනික්මෙද?
- 39 ජීවත්ව සිටින මනුෂ්‍යයෙක් තමාගේ පව ගැන දඩුවම ලබන නිසා කොඳුරන්නේ මන්ද?
- 40 අපේ මාර්ග සෝදිසිකර විමසා ස්වාමීන්වහන්සේ වෙතට නැවත හැරෙමු.
- 41 ස්වර්ගයෙහි සිටින දෙවියන්වහන්සේ වෙතට අපගේ අත් සමඟ අපේ සිත්ද ඔසවමු.
- 42 අපි වනාහි වරදකොට කැරලිගැසීමුව; ඔබ කමා නොකළසේක.
- 43 ඔබවහන්සේ උදහසින් සැහවී සිට අප පස්සේ එළවාගෙන ආසේක; අනුකම්පා නොකොට, මරාදැමුවේක.
- 44 අපේ යාවඤ්ච ඔබ වෙතට නොපැමිණෙන ලෙස ඔබ වලාකුළකින් ඔබම වසාගෙන සිටිනසේක.
- 45 ඔබ ජනයන් අතරෙහි අප කසළ සහ බොර මෙන් කළසේක.
- 46 අපේ සියලු සතුරෝ අපට විරුද්ධව බොහෝසේ කට ඇරියෝය.
- 47 හයානකකම සහ වළත් නාස්තිය සහ විනාශයන් අපට පැමිණ තිබේ.
- 48 මාගේ සෙනඟ වන දියණියගේ විනාශය නිසා මාගේ ඇස්වලින් කඳුළු ගංගා ගලන්නේය.
- 49 ස්වාමීන්වහන්සේ ස්වර්ගයේ සිට බලා සලකන තුරු,
- 50 මාගේ ඇස්වලින් නොනැවතී කඳුළු වැගිරෙන්නේය.
- 51 මාගේ නුවර සියලු දූවරුන් නිසා මාගේ ඇස්වලින් මාගේ ආත්මයට වෙදනා පැමිණෙන්නේය.
- 52 නිෂ්කාරණයේ මට සතුරුව සිටින අය මා කුරුල්ලෙකු මෙන් තදින් එළෙවුවෝය.
- 53 ඔවහු මාගේ ප්‍රාණය හිරගෙයිදී සිද දමා, මා පිට ගලක් හෙළුවෝය.
- 54 වතුරු මාගේ හිසට උඩින් ගලා ගියේය; මම සිද්දමනු ලැබීමිසි කීවෙමි.
- 55 ස්වාමීන්වහන්ස, මම ගැඹුරු වළේ සිට ඔබගේ නාමය කියා යාවඤ්ච කෙළෙමි;
- 56 ඔබ මාගේ හඬ ඇසුවේක; මාගේ හුස්ම ගැනීමටත් මාගේ හඬගැසීමටත් ඔබගේ කන වසා නොගත මැනව.
- 57 මා ඔබට යාවඤ්ච දවසේදී ඔබ ළංවී: හය නොවන්නැයි කීසේක.
- 58 ස්වාමීන්වහන්ස, ඔබ මාගේ ආත්මය වෙනුවට කාරණ කීසේක; මාගේ ප්‍රාණය මිදුවේක.
- 59 ස්වාමීන්වහන්ස, ඔබ මාගේ පීඩාව දුටුවේක; මට යුක්තිය කරදුන මැනව.
- 60 ඔවුන්ගේ සියලුම පළිගැනීම් සහ මට විරුද්ධව තිබෙන ඔවුන්ගේ සියලු යෝජනා ඔබ දුටුවේක.
- 61 ස්වාමීන්වහන්ස, ඔවුන්ගේ නින්දා කිරීම සහ මට විරුද්ධව තිබෙන ඔවුන්ගේ සියලු යෝජනාද,
- 62 මට විරුද්ධව නැගුණු ඔවුන්ගේ වචනද දවස මුළුල්ලේ මට විරුද්ධව තිබෙන ඔවුන්ගේ අදහස්ද ඔබ ඇසුවේක.
- 63 ඔවුන්ගේ හිඳිමත් නැගිටීමත් බැලුව මැනව; මම ඔවුන්ගේ කවියය.
- 64 ස්වාමීන්වහන්ස, ඔවුන්ගේ අත්වල ක්‍රියා ලෙස ඔබ ඔවුන්ට ප්‍රතිඵල දෙනසේක.
- 65 සිත් දැඩිකම වන ඔබගේ ශාපය ඔබ ඔවුන්ට දෙනසේක.
- 66 ඔබ උදහසින් ඔවුන් එළවාගෙන ගොස්, ස්වාමීන්වහන්සේගේ අහස යටින් ඔවුන් විනාශකරදමන සේක.

පරිච්ඡේදය 4

රන්රන් අඳුරැව් තිබෙන හැටි! පවිත්‍ර රන්රන් වෙනස්වී තිබෙන හැටි! ශුද්ධස්ථානයේ ගල් සියලු වීථි සන්ධිවල විසුරුවා තිබේ.

2 රනට සමානවූ සියොන්හි උතුම් පුත්‍රයන් කුමහකාරයාගේ අත්වල වැඩ වන මැටි භාජන මෙන් සලකනු ලබන හැටි!

3 සිවල්දෙන්නු පවා තනන ඇඳ උන්ගේ පැටවුන්ට කිරි පොවති. මාගේ සෙනඟගේ දූව කාන්තාරයේ පැස්බරුන් මෙන් කෲරවූවය.

4 කිරිදරුවාගේ දිව පිපාසය නිසා තල්ලේ ඇලෙයි. ළමයි කෑම ඉල්ලති, කිසිවෙක් ඔවුන්ට කඩා

නොදෙයි.

- 5 රස කැම කැ අය අසරණව විවිචල හිඳිති. රතු ඇතිරිලි පිට හිඳ ඇතිවුණ අය කසළ ගොඩවල් වැලඳගෙන හිඳිති.
- 6 මක්නිසාද, කිසිවෙකු විසින් අත් හෙළන්නේ නැතුව ඇසිල්ලකින් මෙන් විනාශවුණ සොදොමේ පාපයට වඩා මාගේ සෙනහ වන දියණියගේ අයුතුකම මහත්ය.
- 7 ඇගේ වංශාධිපතිහු හිමවලට වඩා පිරිසිදුව කිරිවලට වඩා සුදුව සිටියෝය, රතුකැටවලට වඩා ඔවුන්ගේ ශරීර රතුව තිබුණේය, ඔවුන්ගේ ඔපය නිලමාණිකාය මෙන් විය.
- 8 දැන් ඔවුන්ගේ පෙනීම අහුරුවලට වඩා කළුය; ඔවුන් විවිචලදී ඇඳිනගන්ට බැරිය. ඔවුන්ගේ හම ඔවුන්ගේ ඇටවලට ඇලෙයි; ඒක වියළි, ලියක් මෙන්වී තිබේ.
- 9 සාහිත්තෙන් මැරුමකන්නන්ට වඩා කඩුවෙන් මැරුමකන්නන්ට පහසුව ඇත්තේය; මක්නිසාද මොවුහු කෙතේ අස්වැන්න නැතිකමින් පීඩිතව ක්ෂයවී යති.
- 10 දයාවන්න ස්ත්‍රීහු තමන්ගේ අත්වලින් සිය දරුවන් පිසුවෝය; උන් මාගේ සෙනහ වන දුවණියගේ විනාශයේදී ඔවුන්ට කැම විය.
- 11 ස්වාමීන්වහන්සේ තමන් කෝපය තීන්දුවට ඉෂ්ටකොට, තමන් බලවත් උදහස වැගිරෙවුසේක; සියොන්නි ගින්නක් ඇවුළුසේක, එයින් එහි අත්තිවාරම දාහියේය.
- 12 පොළොවේ රජවරු ද ලෝකයේ සියලු වැසියෝද එදිරිකාරයා සහ සතුරා යෙරුසලමේ දොරටුවලට ඇතුල්වන්නේයයි විශ්වාස නොකළෝය.
- 13 මෙසේ වුණේ ධර්මිෂ්ඨයන්ගේ ලේ ඇතුළු වැගිරෙවුවාවූ ප්‍රොපේතවරුන්ගේ පව් නිසාත් පූජකයන්ගේ අපරාධ නිසාත්ය.
- 14 ඔවුහු අන්ධයන් මෙන් විවිචල ඔබ මොබ යනි, මනුෂ්‍යයන්ට ඔවුන්ගේ වස්ත්‍රවල තැවරෙන්ට බැරි තරමට ඔවුහු ලෙයිත් කිලටුවී සිටිති.
- 15 අහක්වෙන්න, අපවිත්‍රය! අහක් වෙන්න, අහක්වෙන්න, තැවරෙන්ට එපායයි ඔවුහු ඔවුන්ට මොරගැසුවෝය. ඔවුන් පලාගොස් ඔබමොබ ගිය විට: ඔවුහු තවත් මෙහි නොසිටින්නෝ යයි ජානින් අතරේ කියනලද්දේය.
- 16 ස්වාමීන්වහන්සේගේ උදහස ඔවුන් හේදකෙළේය; උන්වහන්සේ තවත් ඔවුන් නොසලකනසේක. ඔවුහු පූජකයන්ගේ මුහුණට ගරු නොකළෝය, වැඩිමහල්ලන්ට කරුණා නොකළෝය.
- 17 නිෂ්ඵලවූ උපකාර ගැන බලාසිටීමෙන් අපේ ඇස් තවම ක්ෂයවන්නේය. ගළවන්ට බැරි ජාතියක් ගැන මුර කුළුනු උඩ අපි බලා සිටියෙමුව.
- 18 අපේ විවිචල අපට යන්ට බැරිවන ලෙස ඔවුහු අපේ අඩපාරේ එළවති. අපේ අන්තිමය ආසන්නය, අපේ දවස් තීන්දුය; මක්නිසාද අපේ අන්තිමය පැමුණුණේය.
- 19 අප පස්සේ එළවාගන ආ තැනැත්තෝ අහසේ රාජාලීන්ට වඩා වේගවත්වූහ. ඔවුහු කඳුවල අප පස්සේ එළවාගන ආවෝය, අප අල්ලන්ට කාන්තාරයෙහි රැක සිටියෝය.
- 20 ඔහුගේ සෙවණෙහි ජානින් අතරේ අපට ජීවත්වෙන්නට ලැබෙයි අප කීවාහු, අපගේ නාසයේ හුස්ම වැනිවූ ස්වාමීන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තේ ඔවුන්ගේ වළවල අසුවුණේය.
- 21 ඌග් දේශයෙහි වාසයකරන ඒදොම දුව, ප්‍රීති සන්නේෂවෙයන්න. කුසලාන නුඹ වෙතටත් පැමිණෙන්නේය; නුඹ මත්ව නිර්වස්ත්‍රව සිටින්නිය.
- 22 එමබා සියොන් දියණිය, නුඹ අයුතුකමේ දඩුවම ඉෂ්ටවිය; උන්වහන්සේ තවත් නුඹ වාලට ගෙන නොයනසේක. එමබා ඒදොම දියණිය, උන්වහන්සේ නුඹ අයුතුකමට දඩුවමකරනසේක; නුඹ පව් එළිදරව්කරනසේක.

පරිච්ඡේදය 5

- 1 ස්වාමීන්වහන්සේ, අපට සිද්ධවී තිබෙන දේ සිහිකළ මැනව. අපේ නින්දාව බලා සැලකුව මැනව.
- 2 අපේ උරුමය අන්‍යයන්ටත් අපේ ගෙවල් විදේශීන්ටත් අයිතිවී තිබේ.
- 3 අපි කාත් නැත්තෝය, පියා නැති දරුවෝය, අපේ මවුවරුන් වැන්දඹුවන් මෙන්ය.

- 4 අපි අපේම වතුර මිලේට ගෙන බිමුව, අපේම දර අපට විකුණනු ලැබේ.
- 5 අප ලුහුබඳින්නෝ අපට ඉතා ආසන්නය. අපි වෙහෙසුණෙමුව, අපට සහනයක් නැත.
- 6 සැහෙන පමණ කැම ලැබෙන පිණිස මිසරවරුන්ටත් අජුර්වරුන්ටත් අත දුනිමුව.
- 7 අපේ පියවර පවකළෝය, ඔවුහු නැත; අපි ඔවුන්ගේ අයුතුකම දැරුවෙමුව.
- 8 වැඩිකාරයෝ අප කෙරෙහි ආණ්ඩුකරති. ඔවුන් අතින් අප ගලවාගන්නට කෙනෙක් නැත.
- 9 කාන්තාරයේ තිබෙන කඩුව නිසා, අපේ ප්‍රාණයට අන්තරාය ඇතුව අපේ කැම ලබාගනිමුව.
- 10 සාගින්නේ තද උෂ්ණය නිසා අපේ හම උදුනක් මෙන් රත්ව තිබේ.
- 11 සියොන්හි ස්ත්‍රීන්ටත් යූදා නුවරවල කන්‍යාවන්ටත් ඔවුහු බලාත්කාරකළෝය.
- 12 අධිපතිහු තමුන්ගේ අත්වලින් එල්ලනු ලැබුවෝය. වැඩිමහල්ලන්ගේ මුහුණුවලට ගොරව නොලැබුණේය.
- 13 යොවනයෝ ඇඹරුම්ගල උසුලාගත ගියෝය, ළමයි දරවල බරින් වැටී ගියෝය.
- 14 වැඩිමහල්ලෝ දොරටුවෙන් පහව ගියෝය. යොවනයෝ තමුන්ගේ ගීතිකාකිරීමෙන් වැලකුණෝය.
- 15 අපේ සිතේ ප්‍රීතිය නැවතුණේය; අපේ නැටීම වැලපීමට පෙරළුණේය.
- 16 අපේ හිසින් ඔවුන් න වැටුණේය. අපට දුක්වේ! මක්නිසාද අපි පව කෙළෙමුව.
- 17 මේ නිසා අපේ සිත ක්ලාන්තවී තිබේ; මේ දේවල් නිසා-
- 18 පාඨව තිබෙන සියොන් කන්ද නිසා-අපේ ඇස් අදුරුවී තිබේ; සිවල්ලු එහි ඇවිදිති.
- 19 ස්වාමීන්වහන්ස, ඔබ සදාකාලයටම සිටිනසේක; ඔබගේ සිංහාසනය පරමපරාවෙන් පරමපරාවට පවත්නේය.
- 20 ඔබ නිතරම අප මතකනැතිකරන්නෙත් මෙපමණ කල් අප අත්හරින්නෙත් මක්නිසාද?
- 21 ස්වාමීන්වහන්ස, අප හැරී එන පිණිස ඔබ වෙතට අප හරවාගත මැනව; පුරාණයේදී මෙන් අපට [සමාදාන] දවස් නැවත දුන මැනව.
- 22 මක්නිසාද ඔබ සහමුලින් අප පහකර දැමුසේක, ඔබ අප කෙරෙහි අතිශයින් කෝපව සිටිනසේක.

For other languages please go to www.wordproject.org